

දුරකථන) 0112669192 , 0112675011
ජ්‍යෙෂ්ඨ පොලෝ) 0112698507 , 0112694033
Telephone) 0112675449 , 0112675280

තැබේ) 0112693866
පෙක්ස්) 0112693869
Fax) 0112692913

විද්‍යුත් තැපෑල) postmaster@health.gov.lk
මිනින්දොස්ල මුක්සා)
e-mail)

වෛති අඩවිය) www.health.gov.lk
ඩිජීයත්තාමා)
website)



මගේ අභියන්ත)
නොතු තිබූ)
My No.) CF/EXM/02/2022

මෙම අභියන්ත)
නොතු තිබූ)
Your No. :)

දිනය) 2022/10/...07
තික්ති)
Date)

සුවසිරිපාය
ස්වයංස්වාධී
Ministry of Health

පොදු වකුණුවේ ලිපි - 02 - 88 / 2022

පළාත් සෞඛ්‍ය ලේකම්වරයේ,
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී ලංකා ජාතික රෝහල - කොළඹ,
අධ්‍යක්ෂ - ජාතික රෝහල, මහනුවර
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයේ,
රේඛිය අමාත්‍යාංශය යටතේ ගැනෙන ඩියලුම රෝහල් අධ්‍යක්ෂවරයේ,
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයේ,
ඇදා ආයතන ප්‍රධානීන් වෙත.

ශ්‍රී ලංකා විද්‍යාත්මක දේශීය III ප්‍රේනියට අයත් නිලධාරීන්ගේ පළමුවන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය - 2022

ශ්‍රී ලංකා විද්‍යාත්මක දේශීය III ප්‍රේනියට අයත් නිලධාරීන් සිය පළමු පත්වීමේ දින සිට වයර තුනක් අනුලත කමත් වියයුතු දෙපාර්තමේන්තු විනාගය ඩිජිතල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලත් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන දිනය, ස්ව්‍යානය හා වේලාව ප්‍රවේශ ප්‍රතිඵල්‍ය කරනු ඇත.

02. කුයුතුවේ

මෙම විනාගයට අයදුම් කළ යුත්තේ ශ්‍රී ලංකා විද්‍යාත්මක දේශීය III ප්‍රේනියට අයත්, මේ වන ගෙක් විනාගය සම්පූර්ණ කර නොමැති නිලධාරීන් පමණි.

03. අයදුම්පත්

මෙම වකුණුවේ ලිපිය අවසානයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් වියින් සකස්කර ගත යුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මගින් අධ්‍යක්ෂ (විනාග), සෞඛ්‍ය අමාත්‍යාංශය, අංක 385, ප්‍රාන්ත බුද්ධීගම වීමලවාය නිම්ම මාවත, සුවසිරිපාය, කොළඹ 10 යන ලිපිනයට 2022.11.02 දින හෝ රට පෙර ලැබෙන සේ ලියපදිංචි තැපැලෙන් එවිය යුතුය. මුදුම් කවරයේ ව්‍යුහය ඉහළ කෙළවරෙහි “ශ්‍රී ලංකා විද්‍යාත්මක දේශීය III ප්‍රේනියට නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය - 2022” ලෙස සඳහන් කළ යුතුය. ගැම අයදුම්පතකම දක්වා ඇති තොරතුරු නිවරදී බව ආයතන ප්‍රධානීය වියින් සහකික කර තිබිය යුතුය. මෙම කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණයට පෙනී සිටිමට අයදුම්කරු වියින් අවසාන යුදුකම් යුතුරා ඇති බවට පොදුගැලුක ලිපිනය තුරු තිලධාරියා වියින්ද, ඩැම අයදුම්පතු සමග රාජකාරී ලිපිනය හෝ පොදුගැලුක ලිපිනය ලියන ලද රු. 110.00 එකිනා මුදලර ඇමුව 9"x4" ප්‍රමාණයේ මුදුම් කවරයක් ද එවිය යුතුය. (ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්ද, අයම්පූර්ණ හෝ විරදි සහිත වන අයදුම්පත්ද කිඳු දැඩුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.)

සං. යු - ආදර්ශ අයදුම්පතෙහි ආකෘතියට අනුව, අයදුම්පතුය A4 කඩුම් දෙපාර්තමේන්තු හා විනාග සිටිම් පළමු පිටුවේ අංක 01 සිට 04 දක්වා දෙවන පිටුවේ අංක 05 සිට 09 දක්වා සහය කළ යුතුය. ඉහත ආකෘතියට අනුත්‍ය නොවන සියලුම අයදුම්පතු හැවත දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

04. විනාග ගාස්තු

I විනාගයට පළමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විනාග ගාස්තුවලත් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් විස් විශයකට රු. 25 බැඳීන් අවලංග නොකළ මුදලර අයදුම් ප්‍රතිඵල්‍ය ඇමුව තමන්ගේ අත්සන හා දිනය යොදා අවලංග කළ යුතුය.

II කිසිදු කරනුක් මත ගෙවන ලද විභාග ගාස්තු වෙනත් විභාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් සිදුකරනු නොලැබේ.

05. විභාගයට අභ්‍යුත් කර ගැනීම

- I පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂක/ අපේක්ෂකීවත්වත්ව ප්‍රවේශපත් තිකුණ්කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණ කර ගාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එයේ නොමැතිව විභාගයට පෙනී සිටීමට ඉඩදෙනු නොලැබේ.
- II විභාග අපේක්ෂක/ අපේක්ෂකීවත් විසින් විභාග ගාලාවතුලදී විභාග ගාලාධිපතිට ස්වකිය අනුගත්වය තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන මියකියටිල් වලුන් එකක් ඉදිරිපත් කළ යුතුය.
- (අ) පතික හැඳුනුම්පත
- (ආ) සෞඛ්‍ය අමාන්ත්‍ය හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරන ලද හැඳුනුම්පත
- (ඇ) වලංගු රියදුරු බලපත්‍රය.
- (ඈ) වලංගු විදේශ ගමන් බලපත්‍රය.

06. විභාග පරිපාලිය

මෙම විභාගය ආයතන පරිපාලනය හා විනයානුකූල කටයුතු ප්‍රයේන පත්‍රය සහ මෙවදිස දේවය හා රකායනාගාර දේවය ප්‍රයේන පත්‍රය යන ප්‍රයේන පත්‍ර දෙකකින් සමන්විතය. එක් එක් ප්‍රයේන පත්‍රයක් සඳහා ලකුණු 100 ක් බැහැන් වෙත් කෙරේ. සමන්විම සඳහා එක් ප්‍රයේන පත්‍රයකට අවම වශයෙන් ලකුණු 40 ක් ලබාගත යුතු අතර එක්වරකදී හෝ කිප්වරකදී කොටස වශයෙන් පෙනී සිට විභාගය සම්පූර්ණ කළ හැකිය, විභාගයට පෙනී සිටින පළමු අවස්ථාවේ දී අදාළ සියලුම විෂයන්ට අයදුම් කළ යුතුය.

07. විභාග නිර්දේශ මාලාව

07:01 ආයතන පරිපාලනය හා විනයානුකූල කටයුතු ප්‍රයේන පත්‍රය

මෙය පැය 01 ½ කින් සමන්විත රචනාමය ප්‍රයේන පත්‍රයක් වන අතර ප්‍රයේන 05 කින් ඕනෑම ප්‍රයේන 04 කට පිළිනුරු සයපයිය යුතුය.

විෂය නිර්දේශ මාලාව

සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්ය සංග්‍රහයේ පහත සඳහාන් පරිවිශේද.

පරිවිශේදය	I	-	පරිපාලනය (සියලුම කොටස්)
පරිවිශේදය	II	-	ආයතන කටයුතු (සියලුම කොටස්)
පරිවිශේදය	III	-	විනයානුකූල කටයුතු (සියලුම කොටස්)

07:02 මෙවදිස දේවය හා රකායනාගාර දේවය ප්‍රයේන පත්‍රය

මෙය පැය 02 කින් සමන්විත රචනාමය ප්‍රයේන පත්‍රයක් වන අතර ප්‍රයේන 07 කින් ඕනෑම ප්‍රයේන 04 කට පිළිනුරු සයපයිය යුතුය.

(අ) මෙවදිස දේවය

සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්ය සංග්‍රහයේ දෙව්නී කොටස් පහත සඳහාන් පරිවිශේද

පරිවිශේද :-	I	-	රෝහල්
	II	-	රෝහල් රෝහින්
	III	-	මෙවදිස ආයතනයන් හි සහිපාරක්ෂක කටයුතු
	IV	-	ආහාර
	V	-	බෙහෙන්
	X	-	අධිකරණ මෙවදිස රාජකාරී
	XI	-	මෙවදිස සහතික හා වාර්තා
	XIII	-	මෙවදිස මත්ස්‍යල
	XIV	-	රෝහල් හා බෙහෙන් ගාලා ආදියට පැමිණෙන්නන්

(අ) රසායනාගාර සේවය

සොබන දෙපාර්තමේන්තු කාර්ය යාලනයේ තුන්වනි කොටසේ පහත සඳහන් පරිවිෂේද

පරිවිෂේද :-	I	-	රසායනාගාර පරිපාලනය
	II	-	රසායනාගාර සේවයෙහි සැලුයේම
	III	-	රසායනාගාර වර්ග කිරීම හා ග්‍රේන් කිරීම
	IV	-	රසායනාගාර උපකරණ
	V	-	රසායනාගාර ක්‍රියා පරිපාටිය
	VI	-	වෛද්‍ය පර්යේෂණාධනයේ සේවකයින්ගේ රාජකාරී ලයිස්තු
	VII	-	වෛද්‍ය පර්යේෂණාධනයේ නොවන වෛද්‍ය රසායනාගාර සේවකයින්ගේ රාජකාරී ලයිස්තු

08. විනාග සම්බන්ධ රෝගුවකි අනුගමනය කිරීම

අපේක්ෂකයින් විසින් වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පැවතින් හෝ සූමත හෝ පොනකින්, හෝ කවර ආකාරයක සහන් සංඝ කොළයකින්, හෝ වෙනත් කිසිවකින් හෝ ගෙන බ්ලා උත්තර ලිවිම තහනමිය. වෙනත් අපේක්ෂකයෙකුගේ උත්තර පැවති දෙක බැලුමද නොකළ යුතුය. එසේම වෙනත් අයදුම්කරුවෙකුට උදවී කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවෙකුගෙන් හෝ පුද්ගලයෙකුගෙන් උදවී බ්ලාගැඩීමෙන්ද වැළකි කිටිය යුතුය. තවද ජ්‍යෙෂ්ඨ දුරකථන හා ඒ හා සමාන සන්නිවේදන හා විද්‍යුත් උපකරණ හාවතා කිරීමෙන් වැළකි කිටිය යුතුය. මෙම නිති කඩ කරනු ලබන ශිනම අපේක්ෂකයෙකු දුහුවම් ලබාගැනීමට යටත් වනු ඇත.

09. කරණාකර මෙම වකුලේඛ ලිපියේ අඩංගු දෑ ඔබ ආයතනයේ සේවයේ නියුතු අදාළ නිලධාරීන්ගේ දැනගැනීමට සළයේවන්න. මෙම නොරහුරු www.health.gov.lk වෙති අඩංගු ද අනුළත් කර ඇත.

යැයු මෙම වකුලේඛ ලිපියේ කිංහල, දෙමලු සහ ඉංග්‍රීසි නිලධාරීනයන්හි පාඨ අතර යම් අනුඛුලනාවයන් මෙහුවනෙන් සිංහල මාධ්‍ය විනාග නිලධාරීනය බලපෑයෙන්වේ.

වාමික විජී. ගමගේ
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II
සොබන අමාත්‍යාංශය
"පුවදිරිපාය"
කොළඹ 10.

වාමික එම් ගමගේ
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II
ලේකම් වෙනුවට

ପ୍ରକାଶକ ଅନୁତ୍ତମ

කාර්යාලිය ප්‍රයෝගතාය සඳහා පමණි

ඩී ලංකා විද්‍යාත්මක දෙව්වය III පොතියට දක්න නිලධාරීන්ගේ පළමුවන කරුයක්වා කාඩ්‍රැස් රෙපෝර්තය - 2022

01. (அ) I. அயுடுமிகரனே கமிப்புற்று நம (கீங்களேன்) :-

- ## II. අයදුම්කරුගේ සම්පූර්ණ නම (ඉංග්‍රීසි කළුවල් අකුරුන්) :-

- III. මුලකුදී සමග නම (සිංහලෙන්) :-.....

- #### IV. මුලකුරුවලින් සමග නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්) -

- | | | | | |
|-----|------|--------------------------|---|---|
| (අ) | I. | මුළු පත්වීමේ දිනය | - | |
| | II. | පත්වීම ස්වීර කරන ලද දිනය | - | |
| | | ලිපි අංකය | - | |
| | III. | දැනට ලබන වාර්ෂික වැටුප | - | |
| | IV. | ජාතික භැඳුනුම්පත් අංකය | - | <input type="text"/> <input type="text"/> <input type="text"/> <input type="text"/> . <input type="text"/> <input type="text"/> <input type="text"/> <input type="text"/> |
| | V. | ජාගම දුරකථන අංකය | - | <input type="text"/> <input type="text"/> <input type="text"/> . <input type="text"/> <input type="text"/> <input type="text"/> <input type="text"/> |
| | VI. | විද්‍යුත් ලිපිනය | - | |

02. ඔබ මෙවර පෙනී කිරීමට බලාපොරොත්තු වන විෂයයන් ඉඩරේස් අති කොටුව තුළ (✓) ලක්න යොදුන්න. පෙනී නොකිරීන්නේ නම් (x) ලක්න යොදුන්න.

- (අ) ආයතන පරිපාලනය හා විනියාතුකුල කටයුතු
(ආ) වෙළදුන ගේවය සහ රක්‍යතාගාර ගේවය

- | | | |
|-----|-------------------------|---|
| 03. | (ආ) දැනට සේවය කරන ආයතනය | (කිංහල) :- |
| | | (ඉංග්‍රීසියෙන්) :- |
| (ඇ) | එම ආයතනය අයේ වත්තේ - | පේඩිය අමාත්‍යාංශයට <input type="text"/> |

- (ඇ) එය අයන් දියුතික්කය

(ඇ) විහාග ප්‍රවේශ පත්‍රය එවිම සඳහා තිබැඳීව නා පැහැදිලිව ලිපිනය මියන ලද 9"X4" ප්‍රමාණයේ, රු. 110.00ක මුදලට ඇලවු මූල්‍යම කවර 01ක් අයදුම්පත්‍රයට අමත්තන ලේඛේ?.....

(ඉ) 01. තපෘල් ලිපිනය (සිංහලෙන් :-
.....

02. තපෘල් ලිපිනය(ඉංග්‍රීසි කැපිටල් අකුරිත්) :-

- 04.** විනාශයට පෙති කේත් මාධ්‍යය - (කිංහල / දෙමළ / ඉංග්‍රීසි) :-

05. (ආ) මෙම ප්‍රථම මෙම විභාගයට පෙනී කිවියේද?.....
- (ඇ) මෙම විභාගයට පෙනී කිවින්නේ ප්‍රථම වරට නොවේනම් මුද්දර අලවා තිබේද?.....

මුද්දර කොට්ටම

06. අයදුම්කරුගේ සහතිකය

මැග දැනුම හා විශ්වාසය පරිදි.

- (I) මෙම අයදුම්පූදුයේ සඳහන් කර ඇති තොරතුරු සහන බවත්, මෙම විභාගයට මා පෙනී කිවින්නේ ප්‍රථම වනාවට බවින් විභාග ගාස්තු ගෙවීම අනවශන බවත්/ ප්‍රථම වනාවට නොවන බවින් රං... ස් වටිනා මුද්දර අලවා ඇති බවත් මෙම අයදුම්පූදුයට මා විකින් අලවා ඇති අවලංගු කිරීමට පෙර වලංගු වූ පාව්ච්චි නොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.
- (II) සොඛන අමාත්‍යාංශය විසින් විභාග පිළිබඳව පනවා ඇති තිරිති වලට එකඟව ක්‍රිය කිරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා නුසුදුයේයෙකු බව පෙනී ගියහොත්, මැගේ විභාගයේ ප්‍රාග්ධනය අවලංගු කිරීමට ගනු ලබන කවර හෝ තිරන්තයකට මම එකඟ වන බවත් මෙයින් සහතික කරමි.

දිනය

අයදුම්කරුගේ අත්සන

07. පොදුගලික ලිපිගොනු හාර විශය තිලඩ්‍රියාගේ /තිලඩ්‍රිනියාගේ සහතිකය

මෙම අයදුම්පත් හාරගන්නා අවසාන දිනයට පෙර මා වෙත හාරදුන් බවත්, මෙම විභාගයට පෙනී කිවීමට අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරා ඇති බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විසින් තිවරදීව මෙම අයදුම්පත සම්පූර්ණකර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලික ලිපිගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය

නම සහ අත්සන

08. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා/මිය/මෙනවිය

තිලඩ්‍රියා වශයෙන් මෙම ආයතනයේ දේවය කරන බවත්, විභාගයට පෙනී කිවින්නේ ප්‍රථම වනාවට/ නොවන* බවද, රං.../-ස් වටිනා මුද්දර මෙම අයදුම්පූදුයට අලවා ඇති බවද/ මුද්දර අලවීමට අනවශන බවද* අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව තිවරදී බවත්, මෙම විභාගයට පෙනී කිවීමට ඔහුට/ අයට* සුදුසුකම් ඇති බවත් මා ඉඩිරිපිටි අත්සන් කළ බවද සහතික කරමි.

දිනය

ආයතන ප්‍රධානීයාගේ අත්සන
[රඛර මුද්‍රාව තැබිය යුතුය]

09. විමධ්‍යගත කොට්ඨාග/ විශේෂ ව්‍යාපාර ප්‍රධානීයාගේ සහතිකය

.....මහතා/ මිය/ මෙනවිය* III වන ජ්‍යෙෂ්ඨ අයන් විද්‍යාත්මක දේවයේ තිලඩ්‍රියා වශයෙන් මැගේ ආයතනයේ දේවය කරන බවත්, අයදුම්පතේ දී තිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව තිවරදී බවත්, මෙම විභාගයට පෙනී කිවීමට ඔහුට/ අයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය

.....විමධ්‍යගත කොට්ඨාග /විශේෂ ව්‍යාපාර ප්‍රධානීයාගේ සහතිකය
[රඛර මුද්‍රාව තැබිය යුතුය]

(* - අනවශන කොටස් කළ හරින්න.)